

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

නිරපේක්ෂ ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම්/ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට නිරපේක්ෂ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) LDSP ව්‍යාපෘතිය මගින් සමාලෝචිත වර්ෂයේදී ඉදිකරන ලද ගොඩනැගිලිවල වටිනාකම රු.44,316,885 ක් වූ නමුත් මූල්‍ය ප්‍රකාශනවල රු.56,791,352 ක් ලෙස දක්වා තිබීමෙන් ගොඩනැගිලි වටිනාකම රු.12,474,467 ක් වැඩියෙන් දක්වා තිබුණි.	නිවැරදි කිරීමට කටයුතු කරන බව.	නිවැරදි වටිනාකම ගිණුම්ගත කළ යුතුය.
(ආ) 2025 වර්ෂයේදී ගෙවන ලද එහෙත් සමාලෝචිත වර්ෂයට අදාළ එකතුව රු.54,042 ක් වූ වියදම් ණයගිම්යන්ගෙන් අත්හැරී තිබුණි.	නිවැරදි කිරීමට කටයුතු කරන බව.	නිවැරදි වටිනාකම ගිණුම්ගත කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කළ උපලේඛනවල හා මූල්‍ය ප්‍රකාශනවල ශේෂයන් 04 ක රු.20,530,902 ක වෙනසක් පැවතුණි.	පිළිගන්නා බව.	උපලේඛන අනුරූපී වාර්තා සමඟ සසඳා නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.

1.6.3 අධිකාරි බලය නොලත් ගනුදෙනු

අධිකාරි බලය නොලත් ගනුදෙනු පිළිබඳ විස්තරය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතුව රු.536,491 ක් වූ දීර්ඝ කාලයක් තිස්සේ මූල්‍ය ප්‍රකාශන තුල ඇතුළත් ගිණුම් 03 ක් නිසි අනුමැතියකින් තොරව කපා හැර තිබුණි.	මෙම ශේෂ නැවත මූල්‍ය ප්‍රකාශන තුලට ඇතුළත් කර පරිපාලන කමිටු තීරණයක් හෝ මහාසභා තීරණයක් ලබාගෙන නැවත එම ශේෂ ඉවත්කිරීමට කටයුතු කරන බව.	විධිමත් පරිපාලන කමිටු හෝ මහා සභා තීරණයක් මගින් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළ යුතුය

1.7 අනුකූල නොවීම.

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 3.1 ඡේදය	සභාව සතු වාහන 04 ක් සම්බන්ධයෙන් ඉන්ධන දහන පරීක්ෂාව සිදු කර නොතිබුණි.	ඉදිරියේදී විධිමත් කිරීමට කටයුතු කරන බව.	රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) 1980 ඔක්තෝබර් 29 දිනැති අංක 47 දරන ජාතික පාරිසරික පනත	කසල මධ්‍යස්ථානය සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබාගෙන නොතිබුණි.	පිළිසරු මධ්‍යස්ථානයේ කසල බැහැරකිරීමේ අංගනය සකස් කිරීමෙන් අනතුරුව පරිසර බලපත්‍රය හැකි ඉක්මනින් ලබාගැනීමට කටයුතු කරන බව.	ජාතික පාරිසරික පනත අනුව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ප්‍රාදේශීය සභාවේ වියදම ඉක්ම වූ ආදායම රු.4,665,531ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ වියදම ඉක්ම වූ ආදායම රු.2,871,785ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාලව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	ආදායම් ප්‍රභවය	2024				2023			
		ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i)	වරිපනම් හා බදු	1,935,000	1,299,053	1,366,230	107,825	770,000	909,130	507,815	612,324
(ii)	කුලී	6,247,000	7,842,939	8,021,103	1,296,691	7,247,000	5,400,744	4,239,992	1,819,757
(iii)	බලපත්‍ර ගාස්තු	3,690,000	3,506,050	1,506,050	10,597,026	3,829,250	3,134,136	1,234,136	8,597,026
(iv)	වෙනත් ආදායම්	5,727,500	7,876,866	5,111,666	8,015,310	8,262,645	5,593,443	3,037,758	5,320,107
		-----	-----	-----	-----	-----	-----	-----	-----
		17,599,500	20,524,908	16,005,049	20,016,852	20,108,895	15,037,453	9,019,701	16,349,214
		=====	=====	=====	=====	=====	=====	=====	=====

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම්		
එකතුව රු.72,398 ක් වූ හිඟ වරිපනම් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වනවිටත් අයකරගෙන නොතිබුණි.	ඉතිරි හිඟ මුදල් අයකරගැනීමට ලිඛිතව දන්වා ඇති බව.	හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(ආ) කුලී

- | | | |
|--|--|--|
| <p>(i) සභාව සතු කඩ කාමර 20 කින් ලැබිය යුතු එකතුව රු.551,347 ක් වූ කඩ කාමර කුලී සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් අයකරගෙන නොතිබුණි.</p> | <p>ඉතිරි හිඟ මුදල් අයකරගැනීමට ලිඛිතව දන්වා ඇති බව.</p> | <p>හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.</p> |
| <p>(ii) 2022 වර්ෂයේ දී සභාව සතු වාහන කුලියට ලබා දීම වෙනුවෙන් ලැබිය යුතු එකතුව රු.49,900 ක් වූ කුලී සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් අයකරගෙන නොතිබුණි.</p> | <p>හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව.</p> | <p>හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.</p> |

(ඇ) බලපත්‍ර ගාස්තු

සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටලයකින් 2021 වර්ෂයේ සිට අය විය යුතු රු.10,564,684 ක බලපත්‍ර ගාස්තු අයකර ගැනීම සඳහා සභාව අධිකරණයේ නඩුවක් ගොනුකර තිබුණ ද 2024 දෙසැම්බර් 31 දින වන විටත් අයකර ගැනීමට නොහැකි වී තිබුණි.	2021,2022 වසර සඳහා හිඟ මුදල ගෙවන ලෙස අදාල සමාගමට උසාවි නියෝගයකින් දන්වා ඇති නමුත් නැවත සමාගම විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීම නිසා මේ වන තෙක් මුදල් අයකරගැනීමට නොහැකි වී ඇති අතර 2023 වර්ෂයට අයවිය යුතු මුදල් අයකරගැනීම සඳහා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ 965 දරණ නඩුව ගොනුකර ඇති බව.	නීතීමය කටයුතු සිදුකර හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.
--	---	---

(ඈ) වෙනත් ආදායම්

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.2,004,210 ක් හා මුද්දර ගාස්තු රු.3,891,050 ක් අයකරගෙන නොතිබුණි.	හිඟ මුදල් ඉල්ලුම් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව.	හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.
---	---	--

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුබ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණක් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තිය යටතේ ප්‍රධාන කාරණා 30 ක් ඉටු කිරීම සඳහා අතුරු ව්‍යවස්ථා පැනවිය හැකිව තිබූ නමුත් 2024 දෙසැම්බර් 31 දින වනවිටත් එම කාරණා වෙනුවෙන් අතුරු ව්‍යවස්ථා පනවා නොතිබුණි.

නව සභා පිහිටුවීමෙන් අනතුරුව අතුරු ව්‍යවස්ථා වැළඳගැනීමට හා සකස් කිරීමට කටයුතු කරන බව.

අතුරු ව්‍යවස්ථා පනවා ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

තිරස්පතේ සහ ලබුනෝරුව පුස්තකාලවල තිබී අස්ථානගත වූ පොත් 422 ක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

අස්ථානගතවීම් සම්බන්ධයෙන් පුස්තකාල සේවා මණ්ඩල වක්‍රලේඛ අනුව වගකිවයුත්තන්ගෙන් එකතු කිරීමට කටයුතු කරන බව.

වගකිව යුත්තන්ගෙන් හානි පාඩු අය කර ගැනීමට ක්‍රියා කළ යුතුය.

3.3 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

සභා බල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය දේ මිලදීගැනීමට, ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කිරීමට සහ සභාවට ආදායමක් ලබාගැනීම සඳහා සති පොළක් ආරම්භ කිරීමට සභාව අවධානය යොමුකර නොතිබුණි.

ඉදිරි කාලයේදී සතිපොළක් ආරම්භ කිරීමට භූමියක් වෙන්කර ගැනීමට කටයුතු සැලසුම් කර ඇති බව.

සතිපොළක් ආරම්භ කිරීමට ක්‍රියා කළ යුතුය.

3.4 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) සභාව සතු නාවිවාදුවේ පිහිටි කඩ කාමර 02 ක් සම්බන්ධව යාවත්කාලීන කරන ලද විධිමත් ගිවිසුම් නොතිබුණු අතර නිලධාරීන් ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොතිබීම නිසා එම බදුකරුවන් තම අභිමතය පරිදි එම කඩ කාමර නිවාස බවට පත් කර ගැනීම, අවසරයකින් තොරව ඉදිකිරීම් වෙනස් කිරීම් සිදුකර තිබුණි.

දැනටමත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් පවත්නා බව.

විධිමත් පරිදි ගිවිසුම්ගත වී බදු දීමට කටයුතු කළ යුතුය.

- | | | |
|--|--|---|
| <p>(ආ) මුරියංකඩවල නගරයේ පිහිටි කඩ කාමර 05 ක් වසර 05 කට වරක් නියමිත පරිදි බදු දීමට කටයුතු කර නොතිබීම නිසා බදුකරුවන්ගේ අභිමතය පරිදි අඛණ්ඩව රැදී සිටීමත්, කඩ කාමර 03 ක් සඳහා විදුලි සැපයුම ලබාදී නොතිබීමත්, විදුලිය නොමැතිව පවත්වාගෙන ගොස් තිබූ කඩ කාමර 04 ක් සඳහා සාධාරණ කුලියක් අයකර ගැනීමටත් සමාලෝචිත වර්ෂයේදී ද කටයුතු කර නොතිබුණි.</p> | <p>කඩකාමර 05 න් 03ක් බදුදීම සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදුකළ නමුත්, ඉල්ලුම්කරුවන් නොමැති වීම හේතුවෙන් එය විවෘත කර නොමැති බැවින් නැවත ටෙන්ඩර් දුන් වහාම එම කඩකාමර සඳහා විදුලිය ලබාදීමට කටයුතු කරන බව.</p> | <p>කඩ කාමර සඳහා අවශ්‍ය පහසුකම් සපයා බදු දීමට කටයුතු කළ යුතුය.</p> |
| <p>(ඇ) අර්ධ වශයෙන් නිමකළ ඇතුන්ගම කඩ කාමරවල ඉදිකිරීම් සම්පූර්ණ කර, සමාලෝචිත වර්ෂයේදී බදුදීමට කටයුතු කර නොතිබුණු අතර, දයාගම ඉදිකළ කඩ කාමර 05 නිසි නඩත්තුවක් නොමැති බැවින් භාවිත කළ නොහැකි තත්ත්වයක පැවතුණි.</p> | <p>ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම මත වැඩ අවසන් කිරීමට නොහැකි වී ඇති අතර ඉදිරියේදී සුදුසු ව්‍යාපෘතියක් මගින් ප්‍රතිපාදන ලබාගෙන ඉතිරි වැඩ නිමකිරීමට සැලසුම් කර ඇති බව.</p> | <p>ආදායම් ඉපයීම් කටයුතු සඳහා භාවිතා කළ යුතුය.</p> |

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

ප්‍රාථමික මට්ටමේ සේවකයින් ස්ථීර කිරීම සම්බන්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ප්‍රකාරව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්ගේ 2024 ජුනි 25 දිනැති අංක PL/06/2/36/r-1 දරන ලිපිය මගින් ප්‍රාථමික මට්ටමේ තනතුරු වලට සේවකයින් ස්ථීර කිරීම සඳහා පමණක් අනුමැතියක් ලබාදී තිබුණු නමුත් මෙම සභාවේ වැඩපරිපාලක III තනතුරේ සේවය කළ අයෙකුට ද්විතියික මට්ටමේ තනතුරක ස්ථීර පත්වීම් ලබාදී තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

ප්‍රාථමික මට්ටමේ සේවකයින් ස්ථීර කිරීම සම්බන්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව, උතුරුමැද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ප්‍රාථමික නිලධාරීන්ට අමතරව MN-01 තනතුරුද සම්මුඛ පරීක්ෂණ පවත්වා එතෙක් අනියම් අදේශක පදනම මත බඳවාගත් සියළු දෙනාහට ස්ථීර පත්වීම් ප්‍රදානය කර ඇති බව.

නිර්දේශය

අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ප්‍රකාරව අදාළ තනතුරෙහි ස්ථීර කළ යුතුය.